

**රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය - සංරචක 01 - 2023 ජූලි සිට 2024 දෙසැම්බර් 31 සඳහා වන කාල පරිච්ඡේදය**

---

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ -සංරචක 01 2023 ජූලි සිට 2024 දෙසැම්බර් 31 සඳහා වන කාල පරිච්ඡේදය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ අන්තර්ජාතික සංවර්ධන සංගමය සමඟ අත්සන් කරන ලද අංක TF0C1642 සහ 2023 ජුනි 30 දිනැති LK PFM ප්‍රදානයේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 ව්‍යාපෘතියේ ක්‍රියාත්මකවීම, අරමුණු, මූල්‍යනය සහ කාල පරිච්ඡේදය**

ව්‍යාපෘතියේ ප්‍රදාන ගිවිසුමට අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය ලෙස කටයුතු කරන අතර රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස කටයුතු කරයි. ව්‍යාපෘතියේ අරමුණු වන්නේ, ආයතනමය ධාරිතාවය සහ ප්‍රසම්පදනයේ විනිවිදභාවය වැඩිදියුණු කිරීම වේ. ප්‍රදාන ගිවිසුම අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු. මිලියන 1,200 කට සමාන වූ එ.ජ.ඩො. මිලියන 4 ක් වන අතර එය අන්තර්ජාතික සංවර්ධන සංගමය විසින් මූල්‍යනය කිරීමට එකඟ වී ඇත. ව්‍යාපෘතිය එහි කටයුතු 2023 ජුනි 07 දින ආරම්භ කළ අතර 2026 නොවැම්බර් 30 දින අවසන් කිරීමට සැලසුම් කර ඇත.

**1.3 මතය**

ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ 2023 ජූලි සිට 2024 දෙසැම්බර් 31 කාල පරිච්ඡේදය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

**1.4 මතය සඳහා පදනම**

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.5 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

## 1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, චේතනාන්විත මඟහැරීම, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශන වල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදකවූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව සම්බන්ධ පාලනය කරන පාර්ශවයන් දැනුවත් කරමි.

## 2. මූල්‍ය කාර්යසාධනය

### 2.1 ව්‍යාපෘතියේ කටයුතු වල මූල්‍ය ප්‍රගතිය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                           | කළමනාකරණයේ අදහස් දැක්වීම් | විගණකගේ නිර්දේශ                                  |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------|--------------------------------------------------|
| (අ) රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා 2023 ජූලි මස සිට 2023 දෙසැම්බර් 31 දින දක්වා ව්‍යාපෘතිය සඳහා විදේශීය අරමුදලින් රු. 80,000,000ක ප්‍රතිපාදන වෙන්කර තිබුණද රු.11,640,605ක් පමණක් | එකඟවෙමි.                  | ප්‍රදානයෙන් ලද අරමුදල් එලදායීව උපයෝජනය කල යුතුය. |

වියදම් කර රු.68,359,394ක් ඉතිරිව තිබුණි. එම ඉතිරිය අයවැය ප්‍රතිපාදනයෙන් සියයට 85ක ප්‍රතිශතයක් විය.

- |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            |                 |                                                         |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------|---------------------------------------------------------|
| <p>(ආ) මෙම ව්‍යාපෘතිය සඳහා 2024 වර්ෂයට දේශීය අරමුදල් යටතේ රු.10,000,000ක් හා විදේශීය අරමුදල් යටතේ රු.410,000,000ක් ප්‍රතිපාදන වෙන්කර තිබුණි. 2024 වර්ෂය තුළ දී මෙම ප්‍රතිපාදන වලින් රු.668,300ක් දේශීය අරමුදලින් හා රු.74,615,689 ක් විදේශීය අරමුදලින් වියදම් කර රු.9,331,700ක් (දේශීය අරමුදල්) සහ රු.335,384,310ක් (විදේශ ආධාර) ප්‍රතිපාදන ඉතිරිව තිබුණි. එම ඉතිරිය අයවැය ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් සියයට 93ක් හා සියයට 82ක් වී තිබුණි.</p> | <p>එකඟවෙමි.</p> | <p>ප්‍රදානයෙන් ලද අරමුදල් ඵලදායීව උපයෝජනය කළ යුතුය.</p> |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------|---------------------------------------------------------|

### 3. භෞතික කාර්යසාධනය

#### 3.1 ව්‍යාපෘතියේ කටයුතු වල භෞතික ප්‍රගතිය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    | කළමනාකරණයේ අදහස් දැක්වීම් | විගණකගේ නිර්දේශ                                                                                                                                     |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <p>(අ) විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය (e-GP) සංවර්ධනය කිරීම සඳහා රු.71,500,000ක් වූ කොන්ත්‍රාත් වටිනාකමකට පෞද්ගලික සමාගමක් සමග 2019 නොවැම්බර් 25 දින මූලික ගිවිසුම් ගතවීම සිදු කළ ද 2021 දෙසැම්බර් 31 දින වන විටත් කොන්ත්‍රාත්කරු ප්‍රමාණවත් කාර්යසාධනයක් පෙන්වා නොතිබුණි. එසේ තිබියදීත් මෙම පද්ධතියේ නව අනුවාදයන් නිර්මාණය සඳහා මුල් කොන්ත්‍රාත් වටිනාකමට රු.81,370,000කින් ඇතුළත්කර රු.152,870,000ක් වූ කොන්ත්‍රාත් වටිනාකමකට මාස 20ක් තුළ පද්ධතිය සැකසීම සඳහා උක්ත සමාගම සමඟ මුල් කොන්ත්‍රාත්තුවට අතිරේකයක් 2023 මාර්තු 22 අත්සන් කර තිබුණි.</p> | <p>එකඟවෙමි.</p>           | <p>ව්‍යාපෘති කළමණාකරණය විසින් කොන්ත්‍රාත්කරු ගේ කාර්යසාධනය ඇගයීම් ක්‍රියාපටිපාටින් ශක්තිමත් කළ යුතු අතර කොන්ත්‍රාත්කරු සතු බවට සහතික විය යුතුය.</p> |
| <p>(ආ) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සහ ලෝක බැංකුවේ නිරීක්ෂණයන් අනුව මුල් ගිවිසුමේ හා සංවර්ධිත පද්ධතියේ අඩුපාඩු හඳුනාගෙන තිබුණි. එනම්, මුල් ගිවිසුමට අනුව අවශ්‍යතා ලේඛනගත නොකිරීම, මුල් ගිවිසුමේ පරීක්ෂණ ක්‍රියාවලිය හා මුදා හැරීමේ ක්‍රියාවලිය පැහැදිලිව නිර්වචනය කර නොතිබීම, පද්ධතියේ මුල් අනුවාදය version 3 වෙත සංක්‍රමණය කිරීමට සැලකිය යුතු කාලයක්</p>                                                                                                                                                                        | <p>එකඟවෙමි.</p>           | <p>ව්‍යාපෘති කළමණාකරණය විසින් කොන්ත්‍රාත්තුව සතුව මනාව නිර්වචනය කරන ලද විෂය පථයක්, විස්තරාත්මක තාක්ෂණික</p>                                         |

ගතවීම, ICTA ආයතනයේ ප්‍රතිපෝෂණය අනුව පද්ධතිය මොහොලිකින් ව්‍යුහයෙන් මයික්‍රොසර්විස් ව්‍යුහයකට මාරු කිරීම, කොන්ත්‍රාත්කරු විසින් යොදාගනු ලබන නිලධාරීන් සඳහා මාසික ගාස්තු පදනම් කරගෙන මිල තීරණය කර තිබීම, ජාත්‍යන්තර උපදේශකයින්ගේ තක්සේරු කිරීමකදී අවශ්‍ය පරිදි පද්ධතිය වැඩි දියුණු කිරීම, මුල් කොන්ත්‍රාත්තුවේ ව්‍යාපෘති විෂය පථය පැහැදිලිව නිර්වචනය කර නොතිබීම, මුල් ගිවිසුමේ එකඟ වූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් විශේෂඥයින් යෙදවීමට සිදුවීම ආදිය අඩුපාඩු ලෙස හඳුනාගෙන තිබුණි.

පිරිවිතරයන් සහ විස්තරාත්මක පරීක්ෂණ ක්‍රියාපටිපාටීන් ඇති බවට වග බලා ගත යුතුය. මිල ආකෘතීන් එකඟ වූ ප්‍රතිඵලයන් සහ මැනිය හැකි කාර්යසාධන දර්ශකයන් මත පදනම් විය යුතුය.

(ඇ) 2025 මාර්තු 31 දින වන විට, පද්ධතිය මිල යාන්ත්‍රණයක් යටතේ ප්‍රසම්පාදන කටයුතු සඳහා පමණක් සංවර්ධනය කර තිබුණි. 2025 ජුනි 17 දින වන විට, ප්‍රසම්පාදන කටයුතු කිරීම සඳහා විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතියේ ආයතන 3,000කින් 753ක් පමණක් ලියාපදිංචි වී තිබුණි. තවද, වෙළඳපොළ මිල යාන්ත්‍රණය යටතේ විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය භාවිතා කරන ආයතන තම ආයතනවල සියළු ප්‍රසම්පාදන කටයුතු සඳහා පද්ධතිය භාවිත කර නොතිබුණි.

පාර්ශවකරුවන් විසින් ඉල්ලා සිටි වෙනස්කම් ක්‍රියාවලියකට යොමු කළ යුතු බැවින් ප්‍රමාද විය.

බාධකයන් හඳුනා ගැනීමට සහ ඒවාට මුහුණ දීමට කාලීන අධීක්ෂණ සහ ප්‍රතිපෝෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය.

(ඈ) ජාත්‍යන්තර සංවර්ධන ආයතනය (IDA) සමඟ අත්සන් කරන ලද ප්‍රධාන ගිවිසුම අනුව, ජාතික මට්ටමේ ආයතන සියයට 60 ක් 2024 දෙසැම්බර් 31 වන විට වෙළඳපොළ මිල යාන්ත්‍රණය යටතේ ප්‍රසම්පාදනය සිදු කිරීමට අපේක්ෂා කර තිබුණි. කෙසේ නමුත්, පද්ධතියේ ලියාපදිංචි ආයතන අතරින් ජාතික මට්ටමේ ආයතන 358 ක් එනම් මුළු ගණනින් සියයට 11ක් පමණක් තම ප්‍රසම්පාදන කටයුතු සක්‍රියව පද්ධතිය හරහා සිදු කරමින් තිබුණි.

මෙය අනිවාර්ය කල විට මෙම ඉලක්කයන් සපුරා ගත හැකි බවට උපකල්පනය කරමු. විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය අනුවාදන 2 සහ 3 සංවර්ධනය කිරීම සම්පූර්ණ කර නැත.

ව්‍යාපෘති කළමනාකරණය විසින් ධාරිතා සංවර්ධන වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, ප්‍රතිපත්ති පැනවීම් සහ පද්ධති වැඩි දියුණු කිරීම් වලට නිවැරදි ක්‍රියාමාර්ග ගත යුතුය.

- (ඉ) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සැලසුම අනුව, sprint 3 හා sprint 4 හි ජාතික තරගකාරී ලංසුකරණය (NCB) / අන්තර්ජාතික තරගකාරී ලංසුකරණය (ICB) Goods සඳහා පමණක් පද්ධති සංවර්ධක විසින් ඉදිරිපත් කළ System Release විගණිත දින වන 2025 මැයි 31 දින වන විටත් පරීක්ෂණ මට්ටමේ පැවතුණි. 2024 මාර්තු මස වන විට sprint 5 සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබුණද, 2025 මැයි 27 දින වන විටත් එම කටයුතු අවසන් කර නොතිබුණි. Sprint 3, 4 හා 5හි works procurement හා sprint 6, 7 හා 8 2024 දෙසැම්බර් මස වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබුණ ද 2025 මැයි 30 දින වන විටත් එම කටයුතු ආරම්භ කිරීමෙන් සිදු කර නොතිබුණි.
- 2025 ඔක්තෝම්බර් 31 දින දක්වා ව්‍යාපෘති කාලය දීර්ඝ කිරීම කළද, works, shopping හා අනෙකුත් sprints වල සිදුකළ යුතු කාර්යයන් ප්‍රමාද වී තිබුණි. ප්‍රසම්පාදන මොඩියුලය තවමත් සම්පූර්ණ කර නොතිබුණි.
- ව්‍යාපෘති කළමනාකරණය ව්‍යාපෘති කටයුතු සම්පූර්ණ කිරීමට වේගවත් කිරීමට ඉක්මනින් ක්‍රියාමාර්ග ගත යුතුය.
- (ඊ) උක්ත සඳහන් කළ විගණන නිරීක්ෂණ අනුව රාජ්‍ය අංශය සඳහා විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතියක් සැකසීම සඳහා මූලික ගිවිසුමට එළඹ වසර 05ක් හා ව්‍යාපෘතිය ආරම්භ කර වසර 02ක් ගතවීමත් ඒ සඳහා අරමුදලින් රු.19,180,250ක් වියදම් දරා තිබුණද මෙම පද්ධතිය සංවර්ධන සැලැස්මෙන් සියයට 50ක් වත් සම්පූර්ණ කර ගැනීමට ව්‍යාපෘති කළමනාකරණය අපොහොසත් වී තිබුණි.
- එකඟවෙමි.
- ව්‍යාපෘති කළමනාකරණය අපේක්ෂිත ව්‍යාපෘති අරමුණු සපුරා ගැනීම සඳහා ව්‍යාපෘති කටයුතු කඩිනම් කිරීමට ඉක්මන් නිවැරදි ක්‍රියාමාර්ග ගත යුතුය.
- (උ) මුල් ගිවිසුම් කාල පරිච්ඡේදය තුළ මුලින් තෝරා ගත් පද්ධති සංවර්ධකගේ ප්‍රමාණවත් නොවූ කාර්යසාධනය නොසලකා, එම සංවර්ධක සමඟ නව ගිවිසුමකට ඇතුළත් වී තිබුණි. නව ගිවිසුම යටතේ, සංවර්ධකගෙන් අපේක්ෂිත ප්‍රතිඵලයන් ඉටු කර ගැනීමට නොහැකි වී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, ව්‍යාපෘතිය අපේක්ෂිත කාල පරිච්ඡේදය තුළ එහි අරමුණු සපුරා ගැනීමට අපොහොසත් වී තිබුණි. ව්‍යාපෘති කළමනාකරණය මෙම ගැටළුව සම්බන්ධයෙන් සාධනීය පියවරක් ගැනීමට අපොහොසත් වී තිබුණි.
- SIP විසින් 2024 දෙසැම්බර් 31 දිනට සංවර්ධනය සම්පූර්ණ කිරීම කළ යුතුව තිබුණද, 2025 ඔක්තෝබර් 31 දක්වා කාලය දීර්ඝ කිරීමක් ඉල්ලා සිටින ලදී. අපේක්ෂිත ව්‍යාපෘති නිමැවුම් සපුරා ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව වූයේ SIP ගේ නිරන්තර ප්‍රමාද වීම වේ.
- ව්‍යාපෘති කළමනාකරණය අපේක්ෂිත ව්‍යාපෘති අරමුණු සපුරා ගැනීම සඳහා ව්‍යාපෘති කටයුතු කඩිනම් කිරීමට ඉක්මන් නිවැරදි ක්‍රියාමාර්ග ගත යුතුය.